



## 1.1 හැඳින්වීම

තාප්‍රයෝග වශයෙන් රුපවාහිනී මාධ්‍ය වර්ධනය විමත් සමග මහජන සේවා මාධ්‍යයක් අලුසින් එය ව්‍යාප්ත වුවද පස්වාත් දෙවන ලෝක යුද සමයේදී ඉතා ශිෂ්ටයෙන් මහජනතාව වෙත ණුපවාහිනිය කාන්දු විය. මෙකි වපසරිය තුළ රුපවාහිනිය මාධ්‍ය පවුලට නැතුවම බැරි ගැහෙය (Domestic) උපකරණයක් බවට පත් විය (කරුණාභායක, 1995, ප. 50).

මේ තුළ තොරතුරු දූෂණාරු, අධ්‍යාපනීක, විනෝදවාදී, ප්‍රජාතක, නීයාමක, ගෝධික, සමාජ සංවිධානමය, ශික්ෂණමය ව්‍යාප්ති ප්‍රවර්ධන, ආලෝකමය මෙවලමක් වශයෙන් ජනමාධ්‍ය සමාජ භාවිතයට එක්විය. ආරම්භයේදී මහජන සේවා මාධ්‍යයක් වශයෙන් ජනමාධ්‍ය බිජිවුවද ගෝඩිය ආර්ථිකය හා දේශපාලන ප්‍රවිණතා තුළ ජනමාධ්‍ය වාණිජ අරමුණු සාධනීය ව්‍යුහයක් බවට පත් විය.

මෙලුසින් මාධ්‍ය කරමාන්තය බිජිවු අතරම වැඩි පාරිභෝගිකයන් පිරිසක් වෙත පහසුවෙන් ලැබේ හැකි මාධ්‍ය සතුව පවතින ප්‍රබලතාවය තුළ වෙළඳ අනුග්‍රාහකයා මාධ්‍ය භාවිතා යිනීමේ ප්‍රවිණතාව වැඩි විය.

1930 දෙකෙයේදී රුපවාහිනිය සඳහා නාට්‍ය නිෂ්පාදනය කිරීම ආරම්භ වන අතර මුළුන්ම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ 1940 දෙකෙයේදී රුපවාහිනී නාට්‍ය හඳුන්වා දෙන්නේ සඛන නිෂ්පාදනය කළ සමාගමක් මෙනිනි. මුළුන් මෙනින් නිවෙස් වල සිටින කාන්තාවන් අරමුණු කොට යනීමින් මෙම වැඩිසටහන් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රමුඛයන් බවට පත්වුයේ පොක්ටර් ඇත්ත් ගැමිබල් සහ ජ්‍යෙන්සන්ස් බෙඩි සඛන් නිෂ්පාදන සමාගමිය.

රුපවාහිනී මාධ්‍ය වඩා වඩාත් ජ්‍යෙක්ෂණයාට සම්පූර්ණ මාධ්‍යයක් බවට පත්වන විට සඛන් නිෂ්පාදනකරුවන්ට අමතරව විවිධ නිෂ්පාදන අලෙවිකරුවන් මාධ්‍යය දෙසට ඇදි එන්නට වුහ. සුවිද විලවුන් සමාගම්, හොඳේඩා මෝටර් රථ වෙළඳ සමාගම්, රුපලාවනා නිෂ්පාදකයින් මේ ඇල සිටි අතර වර්තමානය වන විට විවිධ සිසිල් බීම වර්ග නිෂ්පාදකයින්, ඇදුම් නිරමාණ යුවන්, ලි බඩු සපයන්නන් වෙළඳ අනුග්‍රාහකයන් බවට පත් වී සිටිනි.

මෙකි සන්දර්භය තුළ රුපවාහිනී මාධ්‍යය මෙනින් ඇති කරන ආර්ථික, දේශපාලනීක, සංජ්‍යකානීක බලපෑම පිළිබඳ මේ වන විට බොහෝ පර්යේෂණ ලෝකය තුළ සිදු වී ඇති අතර ලංකාව තුළ ද සංජ්‍යකානීමය වශයෙන් ජන සමාජයට ගොරෙන බලපෑම පිළිබඳව විදුල් කතිකාවන් ගොඩනෑංචි නිබේ. එයට අමතරව පර්යේෂණයෙක්වද බොහෝ විශ්ව විද්‍යාල

වල මේ පිළිබඳව අධ්‍යාපනය කොට තිබේ. එහිදී මාධ්‍ය සංගේත ග්‍රාහකස්ථානය මෙන්ම සහ්තිවේදකස්ථානය පිළිබඳව පරෝධීය සිදුකොට ඇත. නමුත් අනුග්‍රහකත්වය පිළිබඳව සිදුකොට ඇති පරෝධීය ඉතාමත් අල්පවේ.

මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳව ඉතා මැතකදී ලෝකය තුළ පරෝධීය ආරම්භ වූ අතර මාධ්‍ය හිමිකාරීත්වය ගොඩනැගී ඇති ආකාරය මාධ්‍ය හිමිකාරීත්වය මගින් ගෝලිය වශයෙන් ඇතිකරන බලපෑම, මාධ්‍ය කරමාන්තයේ ස්වභාවය, අලෙවි කරමින් පවතින නිෂ්පාදන පිළිබඳව පරෝධීය කොට තිබේ. බෙන් බැග්ධිකියන් (Ben bagdkian) විසින් සිදුකරන ලද පරෝධීයකට අනුව 2000 වර්ෂය වන විට මාධ්‍ය කරමාන්තය බහු ජාතික සමාගම් කේ ඒකාධිකාරයට නතුවි ඇති බව ප්‍රකාශ කරයි. තවද මෙය හයානක තත්ත්වයක ආරම්භය බවත් ඔහු පරෝධීයකාන්තමකට සිජ්පුකර පෙන්වයි. එහිදී ඔහු,

*“If the number of outlets is growing and the number of owners declining , then each owner controls even more for midable communication Power” දක්වයි.*

මෙති ප්‍රවෙශනකාව අනිබවා මයිකොෂොර්ට්, ගුගල්, යාහු මාධ්‍ය සමාගම් මාධ්‍ය ප්‍රවාහය තුළ ඉදිරියට එමින් සිටින අතර ඔවුන් විසින් ලෝකය තුළ ඒකාධිකාරයක් ගොඩනාවමින් රවතින බවට මදර ජේන්ස් (mother Jones) සගරාව පෙන්වා දෙයි. ඇමරිකානු ද්වැන්ත මාධ්‍ය සමාගම්වල ක්‍රියාකාරීත්වය නිසා මැත් කාලීනව ඇති වි ඇති ප්‍රවෙශනකාවයන් පිළිබඳව බැන් රාඛ් මාධ්‍ය ප්‍රවෙශනයා පරෝධීය සිදුකොට තිබේ.

මෙම සාධක තුළ අදහනන ගෝලිය මාධ්‍ය කරමාන්තය තුළ මාධ්‍ය හිමිකාරීත්වය ප්‍රබල වෙමින් පවති. ලෝකයේ මාධ්‍ය හිමිකරුවා හෙවත් ද වයිමිස්, ද සන්ධේ වයිමිස්, නිවුස් ඔර් ද වර්ල්ඩ් ප්‍රවත් පළකරන ල්‍රිතානු නිවුස් ඉන්වර්නැශනල් ආයතනය හා ඇමරිකාවේ නිවුස් කොපරේෂන් හි හිමිකරුවා වූ රුපටි මර්බොක් ලන්ඩින් තුවරදී පැවති ලිපි ද්‍රව්‍ය හා ප්‍රවත් පත් නිෂ්පාදන විෂ්පුල් කම්පනී ඔර් ස්වේච්ඡනර ඇත්ති නිවිස් පේපර මෙකින් සමුළව අමතා මෙබදු ප්‍රකාශයක් ලබා දී තිබේ.

*“නව පරපුරක මාධ්‍ය පාරිභාශිකයන් පිරිසක් අද බිජිවී සිටිති. තමන්ට අවශ්‍ය දේ ඔවුනු ඉල්ලා සිටිති. එය කෙසේ ඉදිරිපත් කළ යුතුයි ඔවුනු අපට පවසනි. ඔවුන් ඉල්ලා සිටින දේ අප විසින් සිදුකළ යුතුව ඇති.”*